



ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි (පුද්) සමාගම

2022/2023 වර්ෂය සැපයුම්කරුවන් / ක්‍රොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම

නාවල පිහිටි රජයට අයත් එකම විදේශ රැකියා ඒජන්සි (පුද්) සමාගම සඳහා පහත සඳහන් සැපයීම් හා සේවාවන් වෙනුවෙන් ලියාපදිංචි වීමට කැමති සැපයුම්කරුවන්, නිෂ්පාදකයින්, ක්‍රොන්ත්‍රාත්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

(අ) සැපයුම්

01. ලිපි ද්‍රව්‍ය
02. ලී බඩු, වානේ භාණ්ඩ
03. පරිගණක යන්ත්‍ර, පරිගණක මුද්‍රණ යන්ත්‍ර, පරිගණක මෘදුකාංග හා අමතර කොටස්
04. ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ හා අමතර කොටස්
05. ජායා පිටපත් යන්ත්‍ර, අනුපිටපත් යන්ත්‍ර හා අමතර කොටස්
06. ෆැක්ස් යන්ත්‍ර හා අමතර කොටස්
07. වායු සමීකරණ හා අමතර කොටස්
08. ගණක යන්ත්‍ර, දුරකතන හා අමතර කොටස්
09. විදුලි උපාංග හා උපකරණ
10. පිගන්, කෝප්ප ඇතුළු මුළුතැන්ගෙයී උපකරණ
11. ගොඩනැගිලි ද්‍රව්‍ය (වැලි, ගඩොල්, සිමෙන්ති, කළුගල්, හුණු ආදිය)
12. වාහන ටයර්, ටියුබ්, බැටරි
13. මෝටර් රථ අමතර කොටස් හා උපාංග
14. නාම පුවරු (ප්ලාස්ටික්, ලෝහ, ලී)
15. උද්‍යාන අලංකරණ ද්‍රව්‍ය හා උපකරණ
16. පුවත්පත් දැන්වීම් පල කිරීම
17. ගුවන් ටිකට් පත් ලබා ගැනීම
18. ජනරේටර් කුලියට ලබා ගැනීම

(ආ) සේවාවන්

01. වායු සමීකරණ හා කාර්යාලීය යන්ත්‍ර හා උපකරණ අලුත්වැඩියාව
02. පවිත්‍ර කිරීමේ හා සනීපාර්කෂක කටයුතු
03. ආරක්ෂක සහ සමාන්තර සේවා
04. නිල ඇඳුම් සහ ටී ෂර්ට් මැසීම / සැපයීම
05. ප්‍රවාහන කටයුතු
06. මුද්‍රණ කටයුතු
07. මෝටර් රථ අලුත්වැඩියාව
08. වාහන සඳහා ටයර් මිලදී ගැනීම
09. වාහන සඳහා සේවාව ලබා ගැනීම (Vehicle service station)
10. රක්ෂණ ආවරණ ලබා ගැනීම (කාර්යය මණ්ඩල වෛද්‍ය ආවරණය, වාහන, ගොඩනැගිලි)

(ඇ) වැඩ

- 01. ගොඩනැගිලි ඉදිකිරීම / අලුත්වැඩියා කිරීම / වැඩි දියුණු කිරීම / පින්තාරු කිරීම
- 02. ජල සැපයීම් / ජල නල කටයුතු / වැහි පිහිලි
- 03. විදුලි කාර්මික කටයුතු / අලුත්වැඩියා කිරීම / නඩත්තු කටයුතු

කොන්දේසි

- ඉහත සඳහන් එක් එක් සැපයුම් හා සේවාවන් වෙනුවෙන් ආපසු නොගෙවන ලියාපදිංචි ගාස්තුව රු 1500/- ක් ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි (පුද්) සමාගමේ මූල්‍ය කළමනාකරු වෙත මුදලින් ගෙවා ලබාගත් රිසිට්පතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
- අදාළ භාණ්ඩ හෝ සේවා සැපයුම සඳහා වසර දෙකකට වඩා වැඩි පලපුරුද්දක් ඇති අයදුම් කරුවන්ගෙන් අයදුම්පත් භාරගනු ලැබේ. එර් සඳහා අදාළ විස්තර අමුණා එවිය යුතුය. උදා - ගනුදෙනු කරුවන්ගේ විස්තර , බැංකු විස්තර යන ආදිය.
- ව්‍යාපාර ආයතන ලියාපදිංචි කිරීමේ සහතිකපතේ ජායා පිටපතක් හා අදාළ සේවාව සඳහා පලපුරුද්ද සහතික කෙරෙන ලිපි ලේඛන අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතුයි. සුදුසුකම් සපුරා නොමැති අයදුම්කරුවන්ගේ මුදල් ආපසු ගෙවනු නොලැබේ. උදා- තනි පුද්ගල ව්‍යාපාරයක් නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සංස්ථා සමාගම් - ලියාපදිංචි කිරීමේ සහතිකය (BRC) , form 20
- සතියේ වැඩ කරන දිනයන්හිදී පෙ.ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා පමණක් ලියාපදිංචි ගාස්තුව වෙනුවෙන් මූල්‍ය කළමනාකරු වෙත මුදල් ගෙවිය හැකිය. ලියාපදිංචි ගාස්තුව වෙනුවෙන් මුදල් ඇණවුම් හෝ වෙනත් වෙක්පත් භාර නොගන්නා බව කරුණාවෙන් සලකන්න.
- අයදුම්පත් 2022.11.14 වන දින හෝ ඊට පෙර ලැබෙන සේ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි (පුද්) සමාගමේ නමට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහාලන කවරයේ වම්පස උඩ කෙළවරෙහි “සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම” යනුවෙන් සඳහන් කිරීම අවශ්‍ය වේ. ඒක් සැපයීමකට හෝ සේවාවකට වැඩි ප්‍රමාණයක් වෙනුවෙන් ලියාපදිංචි කිරීම අපේක්ෂා කරන්නේ නම් ඒම ඒක් ඒක් සේවාව හෝ සැපයුම වෙනුවෙන් වෙන වෙනම අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය. අයදුම්පත් සියල්ල ඒකම කවරයක බහා එවිය හැකිය.
- රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා මණ්ඩල හෝ වෙනත් රාජ්‍ය ආයතන හැර අනෙකුත් සියලුම අයදුම්කරුවන් තමන් ලියාපදිංචි වීම අපේක්ෂා කරන සැපයීමෙහි හෝ සේවාවෙහි දැනට නිරතව ඇති බව සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.
- මිල ගණන් කැඳවූ විට පිලිතුරු එවීමට අපොහොසත් වන හෝ කලට වේලාවට නියමිත ප්‍රමිතීන්ට අනුකූලව භාණ්ඩ හෝ සේවාවන් සැපයුමට අපොහොසත් වන හෝ තත්වයෙන් බාල භාණ්ඩ සපයන සැපයුම්කරුවන් කිසිදු දැනුම් දීමකින් තොරව ලියාපදිංචි ලේඛනයෙන් ඉවත් කිරීමේ අයිතිය ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි (පුද්) සමාගම සතුය.
- 2023 වර්ෂය දක්වාම මෙම ඇණවුම තෝරා ගනු ලබන ආයතන වෙත පිරිනමනු ලබන අතර එහිදී භාණ්ඩ වල ගුණාත්මක බව, නියමිත කාලයට අදාලව සැපයුම හා මිල ගනන් හා ආයතනය වෙත දෙනු ලබන වට්ටම්, ණය කාලය සහ අලෙවියෙන් පසු සේවාව යන කරුණු සලකා බලනු ලැබේ.